



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදල්, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்திட்ட, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது இல
My No

DSD/HO/02/Ad/01/Circular

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2021.07.14

සමෘද්ධි දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 07/2021

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වන
සියළුම නිලධාරීන් වෙත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වන නිලධාරීන් වෙත බලපා ඇති
පරිපාලන ගැටළු විසඳීම.

ඉහත කරුණට අදාළව මගේ සමාංක හා 2019.04.04 දිනැති 03/2019 අභ්‍යන්තර චක්‍රලේඛය හා බැඳේ.

02. එම චක්‍රලේඛයේ 03 (1) ට අනුව සමෘද්ධි පනතේ 44 (ඉ) ii වගන්තිය යටතේ මුල් පත්වීමේ දින සිට විශ්‍රාම වැටුප් සහිතව දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමට මනාපය පල කළ නිලධාරීන් විසින් අධිකාරී සේවයට බැඳුණු මුල් දින සිට සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුම අවසන් කර ලබාගත් මුළු මුදලින් 60% ක් වූ රජයේ දායකත්වය ආපසු රජයට ගෙවිය යුතු බව පැහැදිලිව දැනුම් දී ඇත.

03. මෙම කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක SA/SDA/1/1/7 හා 2020.02.20 දිනැති ලිපියෙන් “මු.රේ.119 හි සඳහන් විධිවිධාන අනුව කිසියම් හෝ රෙගුලාසියක් යටතේ කිසියම් පුද්ගලයෙකුගෙන් රජයට යම් මුදලක් අයකර ගැනීමට තීරණය කර ඇති පරිදි එම මුදල් මුළුමනින්ම එකවර හෝ හැකි තාක් ඉක්මනින් අයකර ගැනීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුව අවධාරණය කර ඇත. එබැවින් විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමෙන් දැනටමත් ඔවුන් වෙත ගෙවා ඇති මුදලින් 60%ක් වූ රජයේ දායකත්වය ආපසු අයකර විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය දී ඇති තීරණයට අනුගත වෙමින් මු.රේ.119(2)(ආ) ප්‍රකාරව අමාත්‍යාංශ ලේකම්ගේ බල සීමාවට යටත්ව අදාළ නිලධාරීන්ගේ වෛකල්පිත විශ්‍රාම ගැනීමේ දින එළඹීමට ප්‍රථම වාරික 60කින් එම මුදල අයකර ගැනීමට දැනටමත් සලසා දී ඇති විධිවිධාන අනුව කටයුතු කිරීම සුදුසු බව” දන්වා ඇත. එසේ වුවද “මෙම වාරික 60 වාරික 120 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ විරෝධතාවක් නොමැති බව” එම දෙපාර්තමේන්තුවේ 2021.02.16 දිනැති ලිපියෙන් දන්වා ඇත.

04. එමෙන්ම රජයේ දායකත්වය 60% තුළ පවත්නා එහි පොළිය නිලධාරීන්ගෙන් අයකර නොගන්නා ලෙස වෘත්තීය සමිති විසින් කර තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් 2020.02.17 හා 24 දිනැතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කළ නමුදු ඒ සඳහා ආදාළ ආයතන වලින් නිර්දේශ ලැබී නොතිබීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැත. කෙසේ වුවද මෙම නිර්දේශ ලබා ගැනීම සඳහා 2021.03.15 දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමට නොහැකි කරුණු ඉදිරිපත් කළ අතර, මේ පිළිබඳ ඉදිරි කටයුතු කළ නොහැකි බව එම සාකච්ඡාවේ දී දැනුම්දෙන ලදී.

ඒ අනුව සමාද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශලේකම්ගේ අංක SMS/CM/08/2021 හා 2021.06.15 දිනැති ලිපියෙන් ඉහත සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණය පරිදි කටයුතු කරන ලෙස දන්වා ඇත.

05. එබැවින් පනතේ 44(ඉ) ii වගන්තිය යටතේ මනාපය පල කළ සියළුම නිලධාරීන් විසින් තම සේවක අර්ථසාධක අරමුදල් ගිණුම අවසන් කරන දිනට පැවති සම්පූර්ණ මුදලින් රජයේ දායකත්වය හා ඊට අදාළ පොළියද සමඟ 60% ක් වූ ප්‍රමාණයක් ආපසු රජයට ගෙවිය යුතුය. ඒ සඳහා මගේ සමාංක හා 2021.03.09 දිනැති ලිපියෙන් දැනුම් දී ඇති පරිදි ඔබ විසින් දැනටමත් ලබා ගෙන ඇති අධිකාරී සේවා කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම අවසන් කරන දිනට පැවති සම්පූර්ණ මුදලින් රජයේ දායකත්වය හා ඊට අදාළ පොළියද සමඟ 60% ක් වූ මුදල ද, පාරිතෝෂික දීමනාවක් ලබාගෙන ඇත්නම් එම සම්පූර්ණ මුදල ද හා සේවක අර්ථසාධක අරමුදලින් කපාහැර ඇති ණය මුදලක් වේ නම් එම ප්‍රමාණය ද සමඟ මුළු මුදල වෛකල්පික විශ්‍රාමයාමේ දිනට පෙර සමාන වාරික 120 කින් ගෙවා අවසන් කළ යුතුය. මෙහිදී දෙපාර්තමේන්තු චක්‍රලේඛ 3/2019 හි 05-III හි සඳහන් විධිවිධාන පරිදි විශ්‍රාම යාමේ දිනට ආසන්නව ඇති නිලධාරියෙකු සම්බන්ධයෙන් ඔහු විසින් ගෙවීමට ඇති සම්පූර්ණ මුදලින් යම් ප්‍රමාණයක් විශ්‍රාම යාමට නියමිත දිනට පෙර පවත්නා වාරික ප්‍රමාණයකින් ගෙවීමෙන් පසු ඉතිරි සම්පූර්ණ මුදල ඔහුගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට කටයුතු කරනු ඇත. එසේ වුවද වෛකල්පික විශ්‍රාම ගැන්වීමේ වයස වනවිට වාරික 120ක් සම්පූර්ණ කළ නොහැකි හා දැනටමත් වයස අවුරුදු 55 ඉක්මවා ඇති නිලධාරීන් සම්බන්ධයෙන් අයකර ගැනීම් කළයුතු ආකාරය පිළිබඳව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ අතර, එම උපදෙස් අනුව ඉදිරියේ දී කටයුතු කළ හැකිය.

06. ඉහත සඳහන් පරිදි පනතේ 44 (ඉ) ii වගන්තිය යටතේ මනාපය පල කළ නිලධාරීන් විසින් රජයට ගෙවිය යුතු සම්පූර්ණ මුදල 2021 අගෝස්තු මස සිට වැටුපෙන් අඩු කර ගැනීම සඳහා කටයුතු කරනු ලබන බැවින්, අයකර ගත යුතු ආකාරය පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රධාන ගණකාධිකාරී වෙතත්, දිස්ත්‍රික් නිලධාරීන් විසින් දිස්ත්‍රික් ගණකාධිකාරීවරුන් වෙතත් 2021.07.26 දිනට පෙර දැන්වීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.


ආර්.පී.බී. තිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්:-

- | | | |
|--|---|-----------------------------------|
| 1. අග්‍රාමාත්‍ය ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය | - | කා.දැ.ගැ.ස. |
| 2. ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව | - | කා.දැ.ගැ.ස. |
| 3. ලේකම්, මුදල් අමාත්‍යාංශය | - | කා.දැ.ගැ.ස. |
| 4. ලේකම්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | - | කා.දැ.ගැ.ස. |
| 5. ලේකම්, සමාද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය | - | කා.දැ.ගැ.ස. |
| 6. ලේකම්, ජාතික වැටුප් කොමිෂන් සභාව | - | කා.දැ.ගැ.ස. |
| 7. අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව | - | කා.දැ.ගැ.ස. |
| 8. ආයතන අධ්‍යක්ෂ ජනරාල් | - | කා.දැ.ගැ.ස. |
| 9. කම්කරු කොමසාරිස් ජනරාල්, කම්කරු දෙපාර්තමේන්තුව | - | කා.දැ.ගැ.ස. |
| 10. සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් / දිස්ත්‍රික් සමාද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් | - | කා.දැ.ගැ.ස. |
| 11. සියළුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් | - | කා.දැ.ගැ.ස. |
| 12. ප්‍රධාන ගණකාධිකාරී, ප්‍රධාන කාර්යාලය | - | දැ.ගැ.ස. හා අ.ක.ස. |
| 13. ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන කාර්යාලය | - | දැ.ගැ.ස. |
| 14. සියළුම අංශ ප්‍රධානීන්, ප්‍රධාන කාර්යාලය | - | දැ.ගැ.ස. |
| 15. සියළුම දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂවරුන් | - | ගෙවිය යුතු මුදල ගණනය කර දීම සඳහා. |
| 16. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් | - | දැ.ගැ.ස. |
| 17. සියළුම වෘත්තීය සමිති ලේකම්වරුන් වෙත | - | දැ.ගැ.ස. |